

සැබවින්ම සහයෝගී අය සැබෑ යෝගීන්ය.

අද දින, දරුවන් තුළ හමුවීමට ඇති සෙනෙහස දෙස බාජදාදා බලමින් සිටියා. ඔවුන් එක් විශ්වාසයක් සහ එක් ශක්තියක වියන යට සිටි නිසා, මෙන්ම හමුවීමට උනන්දුවක් සහ උද්යෝගයක් තිබුණු නිසා, කැලඹීමකට ඔවුන්ගේ සෙනෙහස සුළුවෙන්වත් වංචල කිරීමට නොහැකි විය. ඔබ බාධක සහ වෙහෙස මහන්සිය පරිවර්ථනය කර, සෙනෙහසේ පහසු මහක් අත්විඳ මෙහි පැමිණියා. 'දරුවන් තුළ එඩිතරකම තිබෙන විට, පියා උපකාර කරයි' හි අරුත මෙයයි. එඩිතරකම ඇති තැන, උද්යෝගය ද තිබේ. එඩිතරකම නොමැති නම්, උද්යෝගය ද නැත. නිරන්තරයෙන් එඩිතරකම සහ උද්යෝගය පවත්වා ගන්නා දරුවන්, ඔවුන්ගේ නිරන්තර ස්ථිතිය මගින් අංක එක හිමි කරගනී. අවස්ථාව කෙතරම් දරුණු වුවත්, උනන්දුව සහ උද්යෝගයේ පියාපත් වලින් සහ උසස් පියාසර කිරීමේ ස්ථිතියක් තුළින්, තත්පරයකදී විශාලතම සහ දරුණුතම අවස්ථාව, කුඩා සහ පහසු බවට ඔබ අත්දකියි, මන්ද පියාසර කිරීමේ ස්ථිතිය ඉදිරියේ සෑම දෙයක්ම ක්‍රීඩාවක කුඩා සෙල්ලම් බඩු ලෙස අත්විඳියි. යම් සිදුවීමක් කෙතරම් බියකරු වුවත් ඔබ ඒවා බියකරු ලෙස නොව, ස්වභාවික බව අත්දකියි. ඔබ වේදනාකාරී සිදුවීම් අත්විඳින්නේ, ඉන් ඔබව අධිෂ්ඨානයෙන් යුක්ත කිරීම සඳහායි. ඔබ වෙතට පැමිණෙන අවස්ථා කෙතරම් අසහනකාරී වුවත්, සතුටේ බෙර, අසහනකාරී ජවනිකාවල බලපෑම ඇති වීමට ඉඩ නොතබයි. ඒ වෙනුවට, සාමයෙන් සහ බලයෙන්, ඔවුන්ගේ වේදනාවේ සහ අසහනයේ ගින්න මත සිසිල් ජලය මෙන් ක්‍රියා කිරීමෙන්, ඔබ අත් සියලු දෙනාට උපකාර කරයි. එවන් වෙලාවක බලාපොරොත්තු සුන් වූ ජීවයන්ට උපකාර අවශ්‍යයි. ඔවුන් ශ්‍රේෂ්ඨ යෝගාව අත්විඳින්නේ මෙම සහයෝගය ලැබීමෙනි. ඔබගේ මෙම සැබෑ සහයෝගය, සත්‍ය යෝගීන්ගේ බව, සෑම කෙනෙක්ම පිළිගනී. එවන් දැඩි දුෂ්කරතා ඇති කාලයක, 'සැබවින්ම සහයෝගී අය සත්‍ය යෝගීන්' යන හෙළිදරව්වෙන්, එමෙන්ම ඔවුන්ගේ ප්‍රායෝගික ලැබීම් වලින්, ජය හඬ නැගෙයි. එවන් කාලයක ප්‍රශංසාව වන්නේ 'එක් බිඳකට පිපාසාවෙන්...' එක් තත්පරයක සාමය සහ බලයේ මෙම අත්දැකීමේ බිඳ, අසරණ ජීවත්මයන්ට පිරුණු බව අත්විඳීමට මහපාදයි. එවන් කාලයක, තත්පරයක ලැබීම, බොහෝ උපත් ගණනාවක ලැබීම් සහ පිරුණු බව තත්පරයකදී ලැබුණු බවට අත්දැකීම ඔවුන්ට ලබා දෙයි. කෙසේවෙතත්, දීර්ඝ කාලයක් පුරා, ශක්තිමත් ස්ථිතියක් තිබීම පුහුණු වූ කෙනෙකුට පමණකි, තත්පරයකදී පිපාසිත ජීවත්මයන්ගේ පිපාසාව සංසිදුවීමට හැකි වන්නේ. දැන් පරීක්ෂා කරන්න ඔබට මාස්ටර් භාග්‍යය පිරිනමන්නෙක්, මාස්ටර් ආශීර්වාද පිරිනමන්නෙක් සහ මාස්ටර් සාගරයක් වී, දුක සහ වේදනා ඇති බියකරු සහ දුක්බර වාතාවරණයක් මධ්‍යයේ තත්පරයකදී එවන් ශක්තිමත් ස්ථිතියක අත්දැකීම ලබා දිය හැකිද? එවන් වෙලාවක ඔබ 'සිදු වූයේ කුමක්ද?' තුළ නියැලී, බලමින්, සවන් දෙමින් සිටින්නේ නම්, ඔබට සහයෝගී වීමට නොහැකි වෙයි. ඔබ තුළ, බැලීමට හෝ අසන්නට සුළු ආශාවක් තිබුණත්, එවිට ඔබට සියලු දෙනාගේ ආශාවන් ඉටු කළ හැකි ශක්තිමත් ස්ථිතිය නිර්මාණය කිරීමට නොහැකි වෙයි. එබැවින් දැන් සිටම සෑම තාවකාලික ආශාවක් ගැනම නොදැනුවත් වීමේ ශක්තිමත් මානසික ස්ථිතිය නිරන්තරයෙන් පුහුණු වන්න. ඔවුන්ගේ සෑම සිතිවිල්ලකින් සහ සෑම හුස්මකින්ම නිරන්තර සේවකයන් සහ නිරතුරුවම සහයෝගී මෙන්ම යෝගී වන අය බවට පත්වන්න. ඉරිතැලී ගිය ප්‍රතිඵලයකට වටිනාකමක් නොමැති සහ පිදුම් ලබන්නට අයිතියක් නොමැති සේම, ඒ තුළ නිරන්තරයෙන් නියැලී නොසිටින සේවකයෙකුට හෝ යෝගියෙකුට, එවන් වෙලාවක, ජීවත්මයන්ට අයිතියක් හිමිකර ගැනීමට මහපැදීමට අයිතියක් නැත. එබැවින් එවන් ශක්තිමත් සේවයක් සඳහා කාලය දැන් සම්පයට පැමිණෙනවා. කාලය, සිනු නාද කරනවා. ඔවුන්ගේ විශේෂ ආදරණීය දේවතාවන්ව අවදි කිරීමට බැතිමතුන් සිනු නාද කර ඉන්පසුව ඔවුන්ව නිදිකරවා, හෝග් ආදිය පුද කරන ආකාරයට, කාලය, සිනු නාද කරමින් ඔය විශේෂ දේවතාවන්ව අවදි කරනවා. ඔබ අවදි වී ඇත්තේ ඔබ පිවිතුරු ශාඛයේ වඩාත් කාර්ය බහුල වී සිටියි. ඔබට පිපාසිත ජීවත්මයන්ගේ පිපාසාව සංසිදුවීමට, කාලය සිනු නාද කරන අතර, ඔබට තත්පරයකදී බොහෝ උපත් ගණනාවකට ලැබීම් ගෙන ඒම සඳහා, ශක්තිමත් ස්ථිතියක් නිර්මාණය කිරීම පුහුණු වීම සඳහා, සුදානම් පිලියෙල කරමින් සිටියි. හෙළිදරව්වේ තිරය විවර කරන ලෙස, පරිසමාප්ත, විශේෂ ආදරණීය ජීවත්මයන් වන ඔබව, කාලය කැඳවනවා. ඔබට වැටහෙනවාද? ඔබ සියලු දෙනාටම කාලයේ සිනු හඬ ඇසුනා නේද? අවිවා.

පියාසර ස්ථිතියෙන්, සියලු අභිතකර සිදුවීම් පහසුවෙන් අභිබවා යන අයට, නිරන්තර සේවකයන්, නිරන්තර යෝගීන්, නිරන්තර මාස්ටර් පිරිනමන්නන්, ආශීර්වාද පිරිනමන්නන්ගේ ප්‍රතිරූ වන අයට, ජීවත්මයන්ට දීර්ඝ කාලයක ලැබීම් වලින්, තත්පරයකදි මුළුමනින්ම තෘප්තිමත් වීමට මහ පාදන අයට, ආශාවන් පිළිබඳ දැනුම ගැන නොදැනුවත් වීමේ බලවත් ස්ථිතියෙන්, නිරන්තරයෙන් සියලු ආශා ඉටු කරන අයට, එවන් මාස්ටර් සර්ව බලධාරී ශක්තිමත් ජීවයන්ට බාප්දාදාගේ සෙනෙහස, සිහි කිරීම සහ නමස්කාරය.

(ගංගාබෙන් බාප්දාදාට කාන්තූර්වල පුවත් පැවසුවා) ඔබ නිරන්තරයෙන් නොසෙලවෙන සහ අවල ජීවත්මයක්. ඔබ සෑම අවස්ථාවකම පියාගේ ආරක්ෂක වියන අත්විදිනවා නේද? බාප්දාදා සෑම විටම දරුවන්ව ආරක්ෂිතව තබා ගන්නවා. ඔබට සෑම විටම පියාගෙන් ආරක්ෂාවේ ක්‍රමයක් ලැබී තිබෙනවා. ඔබට පියාගේ සෙනෙහසේ හස්තය සහ ඔහුගේ ආශ්‍රය සෑම විටම තිබෙන්නේ මේ නිසයි. ඔබ දැනටමත් 'කිසි දෙයක් අළුත් නැහැ' පුහුණු වී තිබේ. කුමක් සිදුවුවත් එය 'අළුත් දෙයක් නොවෙයි.' සිදුවන සෑම දෙයක්ම 'අළුත් දෙයක් නොවෙයි.' ඔබට ඉබේටම ස්පර්ෂ කිරීම් ලැබෙනවා. පෙර හුරුවීම් සිදුවනවා. එවන් කාලයක, ආරක්ෂා විදි මෙන්ම කළ යුතු සේවය කුමක්ද? ඔබගේ ස්වරූපය විය යුත්තේ කුමක්ද? පෙර හුරුවීම් සිදුවන්නේ මේ සඳහාය. අවසානයේදී අසරණ බවේ හඬ මැද ජයග්‍රහණය ඇති වෙයි. අන්තයට යාමෙන් පසුව අවසානය සිදුවන අතර ඉන්පසුව නව යුගයේ ඇරඹුම තිබෙයි. එවන් කාලයකදී ඔවුන්ගේ කැමැත්තට විරුද්ධව වුවද, සියලු දෙනාගේ සිත් තුළ හෙළිදරව්වේ බෙර හඬ නැගෙයි. ජවනිකා තියුණු වන නමුත් හෙළිදරව්වේ බෙර වාදනය වෙයි. එබැවින් ඔබ පෙරහුරුවීම් ඉක්මවා ගොස් සිටියි. ඔබ සැහැල්ලු අධිරාජ්‍යවරයෙක් ලෙස ඔබගේ කොටස රභ පෑවා. ඔබ ඉතා හොඳින් ක්‍රියා කළා. ඔබ මෙහි ළඟා වූ අතර මෙය සෙනෙහසේ ස්වරූපයයි. අව්වා. සිතිවිලි අතින් බලන විට ඔබ සිතිවිලි වලින් නිදහස්ය. කුමක් සිදුවුවත් 'අපූරුයි, අපූරුයි'. මෙයින්ද සමහරුන්ට යහපතක් සැලසෙයි. මේ නිසයි පිළිස්සීමෙන් මෙන්ම බේරා ගැනීමේ ද යහපතක් තිබෙන්නේ. ඔබ මෙසේ අසරණව නොහඬනු ඇත අහෝ ! මා පිළිස්සුනා! නැහැ. එහිද යහපතක් තිබේ. ඔබව බේරා ගත් විට ඔබ මෙසේ පවසන ආකාරයෙන් 'අපූරුයි අපූරුයි!' 'අපූරුයි, මාව බේරුණා!' ඒ ආකාරයෙන්ම පිළිස්සෙන මොහොතේ ද 'අපූරුයි, අපූරුයි' තිබිය යුතුයි. මෙය නිරන්තර සහ ස්ථාවර ස්ථිතියක් ලෙස හැඳින්වෙනවා. අන් අය බේරාගැනීම ඔබගේ වගකීමයි, නමුත් පිළිස්සීමට යන දෙයක් කොහොමත් පිළිස්සෙනවා. මෙහිදී බොහෝ කර්ම ගිණුම් ද තිබෙනවා. ඔබ කොහොමත් සැහැල්ලු අධිරාජ්‍යෙකි. එකක් ගිය අතර ඔබට සිය දහස් ගුණයක් ලැබුණා. බ්‍රහ්මනයන්ගේ පාඨය මෙයයි. කිසිවක් ගියේ නැත, ඒ වෙනුවට ඔබට ලැබුණා. ඔබ සැහැල්ලුවෙන් ඉන්නේ මේ නිසයි. ඔබට ඊට වඩා හොඳ දෙයක් ලැබෙන්නට තිබෙන නිසා විය හැකි. මේ නිසයි පිළිස්සීම ක්‍රියාවක් වන අතර බේරීම ද ක්‍රියාවකි. දෙකම ක්‍රියාය. මිනිසුන් දකින්නේ ඔබ කෙතරම් දුරට සැහැල්ලු අධිරාජ්‍යෙක් ද බවයි, ඔබ පිළිස්සෙන නමුත් ඔබ සැහැල්ලු අධිරාජ්‍යෙකි, මන්ද ඔබ ආරක්ෂා වියන යට සිටින නිසා. ඒ මිනිසුන් කණස්සල්ලට පත් වෙයි 'කුමක් සිදුවෙයිද? එය කොහොම වෙයිද? අපට කෑම ලැබෙන්නේ කොහෙන්ද? අප ජීවත් වන්නේ කොහොමද?' නමුත් දරුවන්ට එම කණස්සල්ල කොහෙන්ම නැත. අව්වා.

ඔබ දැන් සුදානම් වීම් පිළියෙල කළ යුතුයි නේද? ඔබ පිටත්ව යෑම ගැන නොසිතන්න, නමුත් සියලු දෙනා ඔබ සමග රැගෙන යාම ගැන සිතන්න. ඔබ සියලු දෙනාටම දර්ශන පිරිනමා, සියලු දෙනාට තෘප්තිමත් කර, හෙළිදරව්වේ බෙර හඬ ගසා, ඉන්පසුව පිටත්ව යයි. ඔබ ඊට පෙර පිටව යන්නේ කුමටද? ඔබ පියාත් සමග එකට ආපසු යයි. ඔබ හෙළිදරව්වේ ආශ්වර්‍යමත් ජවනිකා අත්දැකීමෙන් අනතුරුව, යයි. ඔබ මෙය නොදැක යන්නේ කුමටද? මෙම සිතේ හක්තිය, සිතේ පිදුම, සෙනෙහසේ මල් - මෙම අවසන් ජවනිකා ඉතා ආශ්වර්‍යමත්ය. පෙර ගමන් කණ්ඩායමේ (advanced party) වර්ත කොටසක් තිබෙන්නේ කාටද යන වග, වෙනම කාරණයකි. කෙසේවෙතත්, මෙම ජවනිකා දැකීම ඉතා අත්‍යාවශ්‍යයි. යමක් සම්පූර්ණ කරන අය, මුළු කාර්යයම නිම කළ බව කියයි. පියා අවසානයේ පැමිණෙන්නේ මේ නිසයි, එමෙන්ම, ඔහු සෑම දෙයක්ම සිදුකර තිබේ, එහෙම නේද? එබැවින් ඔබත් පියා සමග මෙම ආශ්වර්‍යමත් ජවනිකාව දැකගෙන, ඔහුත් සමග ආපසු නොයන්නේ ඇයි? මෙම කොටස තිබෙන්නේ සමහරුන්ට පමණයි. එබැවින් යාමට (මිය යාමට) කිසිදු සිතිවිල්ලක් ඇති කර නොගන්න. ඔබ යන්නේ නම්, එයත් යහපත් වනු ඇත. ඔබ තවමත් මෙහි සිටින්නේ නම්, එයද හොඳයි. ඔබ තනිව යන්නේ නම්, ඔබට කොහොමත් පෙර ගමන් කණ්ඩායමේ සේවය කිරීමට සිදුවෙයි. එබැවින් ඔබ යා යුතු බව නොසිතන්න. සියලු දෙනාට ඔබ සමග රැගෙන යා යුතු බව සිතන්න. අව්වා. මෙයත් එකතු කර ඇති අත්දැකීමකි. කුමක් සිදුවුවත් ඔබගේ අත්දැකීමට උපාධියක් එකතු වෙයි. අන් අයට ඔවුන්ගේ ඉගෙනුමේ ඉහළ උපාධියක් තිබෙන සේම, මෙම අත්දැකීම යනු, ඔබගේ උපාධිය වැඩි කර ගැනීමය.

බාජදාදා කණ්ඩායම් මුණගැසෙමින්

ඔබ සියලු දෙනාම ස්ව-පාලකයන් බව ඔබ සලකනවාද? ඔබ දැන් සංගම යුගයේ ස්ව-පාලකයන් වන අතර අනාගතයේදී ඔබට ලෝක රාජධානිය තිබෙයි. ලෝක රාජධානියට අයිතියක් ඇති අය බවට පත්වන්නේ, ස්ව-පාලකයන් පමණයි. තමන් ස්ව-ආධිපත්‍යයට අයිතියක් ඇති කෙනෙක් බව ඔබ සෑම විටම සලකන්නේද, එම භෞතික ඉන්ද්‍රියන් ඔබගේ සේවකයන් බවත් ඔබ ඒවා මත අයිතියක් ඇති කෙනෙක් ලෙස ඒවා ක්‍රියාත්මක කරවනවාද? එසේ නැත්නම් විටෙක භෞතික ඉන්ද්‍රියන් රජ වනවාද? ඔබම රජුන්ද නැත්නම් විටෙක භෞතික ඉන්ද්‍රියන් රජුන් වනවාද? භෞතික ඉන්ද්‍රියන් විටෙක ඔබව මුලා කරනවාද? කෙනෙක් ඔබව මුලා කරනවා නම්, එවිට ඔබ දුක අරගෙන තිබේ. මුලාව ඔබට දුක ගෙන දෙයි. මුලාව නොමැති නම් දුක නැත. එබැවින් ඔබ ස්ව-පාලකයන් වීමේ සතුටින්, කුල්මත් බවින් සහ බලයේ සිටින අයයි. ස්ව-පාලකයෙක් වීමේ කුල්මත් බව, ඔබව පියාසර ස්ථිතියට ගෙන යන කුල්මත්භාවයයි. සිමිත කුල්මත් බව හානි ගෙන දෙන නමුත් මෙම අසීමිත කුල්මත් බව - අසහාය ආධ්‍යාත්මික කුල්මත් බව - ඔබට සතුට ලබාගැනීමට මහපාදන එකකි. එසේ නම් සැබෑ රාජධානිය රජෙකුගේ රාජධානිය වන අතර පුරවැසියන්ගේ රාජධානිය අවුල් ජාලයක රාජධානියකි. ආරම්භයේ සිටම එය රජවරුන්ගේ රාජධානියක් වී ඇත. මෙම අවසන් උපතේ ජනතාවගේ රාජධානිය තිබේ. එබැවින් ඔබ දැන් රාජධානියට අයිතියක් ඇති අය බවට පත්වී සිටියි. ඔබ බොහෝ උපත් ගණනාවක් යාවකයන්ව සිටි අතර දැන් යාවකයන්ගෙන් අයිතියක් ඇති අය බවට පත්ව ඇත. බාජදාදා සෑම විටම පවසන්නේ දරුවනේ, සතුටින් ඉන්න, එලබරව සහ සමෘද්ධිමත්ව ඉන්න. ඔබ තමන් ශ්‍රේෂ්ඨ ජීවත්මයක් බව වැඩියෙන් සලකන තරමට සහ ඔබ ශ්‍රේෂ්ඨ ක්‍රියා සිදුකර, ශ්‍රේෂ්ඨ වචන පවසා, ශ්‍රේෂ්ඨ සිතිවිලි ඇති කරන තරමට, එවිට මෙම ශ්‍රේෂ්ඨ සිතිවිලි වලින් ඔබ වැඩියෙන් ශ්‍රේෂ්ඨ ලෝකයට අයිතියක් හිමි කරගනී. මෙම ස්ව-ආධිපත්‍යය ඔබගේ ජන්ම උරුමයයි. ඔබට උපතින් උපතට අයිතියක් හිමිකර ගැනීමට මහපාදනේ මෙයයි.

අව්‍යක්ත බාජදාදාගෙන් දිරිගන්වන, මිල කළ නොහැකි, ශ්‍රේෂ්ඨ වදන්

1. සියලු දෙනාම එක දෙයක් වෙනුවෙන් බලා සිටිනවා එය කුමක්ද? ආරම්භයේ සිටම ප්‍රභේදිකාව වී ඇත්තේ මා කවුද? අවසානය දක්වාම එය තිබෙයි. අවසානය දක්වාම මෙය දැන ගැනීමට සියලු දෙනා බලා සිටිනවා අවසානයේ, මා කවුද? හෝ මාලාවේ මා සිටින්නේ කොතැනද? මෙම බලා සිටීම අවසන් වන්නේ කවදාද? සෑම කෙනෙක්ම එකිනෙකා සමග කතාබස් කරන්නේ, කවුරු අට ඇතුලත් වෙයිද, කවුරු 100 තුළ සිටියද, මන්ද කවුරු 16,000 තුළ සිටියද පිළිබඳ ප්‍රශ්නයක් නැත. අවසානයේ එය කවුරු අටේ හෝ 100 තුළ සිටියද? විදේශිකයන් සිතන්නේ අපි කුමන මාලාවේ සිටියද? ආරම්භයේ පැමිණි අය සිතන්නේ අවසානයට පැමිණි අය වේගයෙන් ගමන් කරනවා. අපට තැනක් තිබෙයිද, අවසානයට පැමිණි අයට එය ලැබෙයිද කියා අප නොදනී. අවසන් ගිණුම කුමක්ද? පියා ළඟ පොත තිබෙනවා, එහෙම නේද? තවම කිසිම දෙයක් තීරණය වී නැහැ. ඔබ චිත්‍ර තරඟය පැවැත්වූ විට, ඔබ චිත්‍රය තේරුවේ කෙසේද? ඔබ ප්‍රථමයෙන් සුළු ප්‍රමාණයක් තෝරාගෙන, ඉන්පසුව ඒවායින් ඔබ ප්‍රථම, දෙවන සහ තුන්වන අංක තෝරා ගත්තා. ඔබ ආරම්භයේ සිට තෝරාගත්තේ නම්, ඒවා අංක පිළිවෙලට නියමිත වෙයි. එබැවින් දැන් ඔවුන් තෝරාගෙන ඇති නමුත්, තවම නියම වී නැත. අවසානයේ පැමිණෙන අයට කුමක් වෙයිද? සෑම විටම අවසානය දක්වාම හිස් ආසන කිහිපයක් තබා ඇත. ආසන වෙන් කිරීමේදී පවා, අවසන් මොහොත දක්වා යම් සංඛ්‍යාවක් ඉතිරි කර තබයි, නමුත් ඒවා කෝටි ගණනකින් අතලොස්සක් සහ එම අතලොස්සෙන් ද තෝරාගත් ටික දෙනෙකි. අවවා.

ඔබ සියලු දෙනාම ඉන්නේ කුමන මාලාවේද? තමන් ගැන බලාපොරොත්තු තබාගන්න. එහි පදනමට අනුව, ඔබගේ සියලු බලාපොරොත්තු ඉටුවන, බොහෝ ආශ්චර්යමත් එක හෝ තව දෙයක් තිබෙයි. මැණික් අටෙහි විශේෂත්වය රඳා පවතින්නේ එක විශේෂ කාරණාවක් මතයි. මැණික් අටේ ප්‍රායෝගික සිහිවටනය තිබෙන සේම, ඔවුන්ගේ ජීවිත තුළ බල අට ප්‍රායෝගිකව දිස්වෙයි. ඔවුන්ගේ ජීවිතවල, ප්‍රායෝගිකව එක් බලයක් හෝ දිස් නොවන්නේ නම්, එය ප්‍රතිමාවක ඉරිතැලී ගිය බාහුවක් වැනිය, එබැවින් ප්‍රතිමාව පිදුම් ලබන්නට තරම් සුදුසු නොවෙයි. ඒ ආකරයටම එක බලයක් හෝ අඩු ප්‍රමාණයකින් දිස් වන්නේ නම්, එවිට එම කෙනා විශේෂ දේවතාවන් අට දෙනාගේ ලැයිස්තුවේ නියම වූ කෙනෙක් බව නොකියයි. දෙවනුව, දේවතාවන් අට දෙනා, බැතිමතුන්ගේ විශේෂ ආදරණීය දේවතාවන් බව සැලකෙයි. 'විශේෂ ආදරණීය දේවතාවන්' යනු, පිදුම් ලබන්නට අතිශයින් සුදුසු අයයි. ඔවුන්ගේ විශේෂ ආදරණීය දේවතාවන්ගෙන්, බැතිමතුන්ට සම්පූර්ණ සාර්ථකත්වය සහ එය ලබා ගැනීමේ මාර්ගය ලැබෙයි. මෙහිදීද මුළු බ්‍රහ්මන පවුල ඉදිරියේ, විශේෂ මැණික්

වන අය, විශේෂයෙන් ආදරණීයයි, එනම් ඔවුන්ගේ සෑම සිතිවිල්ලකින් සහ සෑම ක්‍රියාකාරකමකින්, සාර්ථකත්වයට මාර්ගය සහ ක්‍රමවේදය පෙන්වන අයයි. දැන් පවා, ඔවුන් සියලු දෙනා ඉදිරියේ මහා ප්‍රතිරූ බව සැලකෙයි. එබැවින් ඔවුන්ට බල අට තිබෙයි, එමෙන්ම පවුල ඉදිරියේ විශේෂයෙන් ආදරණීය වෙයි, එනම්, ඔවුන් ශ්‍රේෂ්ඨ ජීවත්ම, මහා ආත්ම සහ ආශීර්වාද ලත් ආත්මයන්ගේ ස්වරූපයෙන් සිටියි. මැණික් අටේ විශේෂත්වය මෙයයි. අවිවා.

2. ලෝකයේ වාතාවරණයෙන් සහ මායාගෙන් ආරක්ෂිතව සිටීමේ ක්‍රමවේදය වෙනත් කිසිවෙකුට නොව, ඒකායන පියාට අයත් වීම ගැන ගැඹුරු සෙනෙහසක් පවත්වා ගන්නා අය, මායාගේ සෑම අන්දමකම පහරදීමෙන් ආරක්ෂිතව සිටියි. යුද්ධ කාලයකදී බෝම්බ හෙලන විට, ඒවායේ බලපෑමට හසු නොවීම සඳහා, සියලු දෙනාම පොළව යටට ගොස් එනිසා ඒවායෙන් හානි නොවී සිටින ආකාරයෙන්, ඔබ ඒකායන කෙනාගේ සෙනෙහසේ ගිලී සිටින විට, ඔබ ලෝකයේ වාතාවරණයෙන් සහ මායාගෙන් ආරක්ෂා වෙයි. ඔබට පහර දීමට මායා නිර්භීත නොවෙයි. එබැවින් සෙනෙහසේ ගිලී සිටින්න. ඔබගේ ආරක්ෂිත ක්‍රමවේදය මෙයයි.

3. පියාට සමීප මැණික්වල ලක්ෂණ පියාට සමීපව රැඳී සිටින අය, පියාගේ සත්‍ය ආශ්‍රයේ පැහැයෙන් වර්ණවත් වනු ඇත. සත්‍ය ආශ්‍රයේ පැහැය වන්නේ ආධ්‍යාත්මිකත්වයයි. එබැවින් සමීප මැණික්, සෑම විටම ආධ්‍යාත්මික ස්ථිතික ස්ථාවරව සිටියි. ශරීර තුළ සිටින අතර, ඔවුන් නොබැඳී, ඔවුන්ගේ ආධ්‍යාත්මිකත්වය තුළ ස්ථාවරව රැඳී සිටිනු ඇත. ශරීර දකින අතර, ඔවුන් ඒවා නොදැක සිටින අතර නොපෙනෙන ජීවත්මය, ප්‍රායෝගික ස්වරූපයකින් දිස්වෙයි විශ්මය මෙයයි. පියා ජීවය බැවින්, පියාව ඔවුන්ගේ සහකරුවා කරගත හැක්කේ, තම ආධ්‍යාත්මික කුල්මත්භාවයේ සිටින අයට පමණයි.

4. පැරණි ලෝකයේ සියලුම ආකර්ෂණ ඉක්මවා සිටීමේ පහසු ක්‍රමය ඔබ අවිනාශී සම්පත් වල අධිපතියන් බවට කුල්මත් බව සෑම විටම පවත්වාගන්න. පියාගේ සම්පත් කුමක් වුවත් - දැනුම, සතුට, සාමය, ආනන්දය - ඒ සියල්ල ඔබගේ ගුණදම්ය. දරුවෙක් ඉබේටම තම පියාගේ දේපළ වලට හිමිකරුවෙකි. සියලු හිමිකම් ඇති ජීවයකට ඔහුගේ හිමිකම් පිළිබඳව කුල්මත් බවක් තිබෙයි, එමෙන්ම එම කුල්මත් බවින් ඔහුට අත් සෑම දෙයක්ම අමතක වෙයි, එහෙම නේද? ඔහුට වෙනත් කිසිවක් පිළිබඳ අවධානයක් නැත. එක් අවධානයක් පමණක් තබාගන්න - පියා සහ මා. මෙම අවධානය තුළින් ඔබ ඉබේටම පැරණි ලෝකයේ ආකර්ෂණයන් ඉක්මවා යයි. තම කුල්මත් බව පවත්වා ගන්නා අය ඉදිරියේ, අරමුණ සෑම විටම පැහැදිලි වෙයි. අරමුණ වන්නේ සුරංගනාවක් සහ දේවතාවක් වීමය.

5. ඔබට සම්මාන ඇතිව සමත් විය හැකි, එක තත්පරයක ක්‍රීඩාව එක තත්පරයක ක්‍රීඩාව වන්නේ විනාඩියකදී ශරීරය තුළට පැමිණීම සහ ඊළඟ විනාඩියේ ඔබව අව්‍යක්ත ස්ථිතියේ ස්ථාවර කර ගැනීමය. මෙම තත්පරයක ක්‍රීඩාවේ පුහුණුව ඔබට තිබෙනවාද? ඔබට අවශ්‍ය විට, ඔබට අවශ්‍ය ස්ථිතියේ තමන්ව ස්ථාවර කරගැනීමට හැකි වීම. අවසන් ප්‍රශ්න පත්‍රය, එක තත්පරයක එකක් පමණක් වෙයි. තත්පරයකදී කැලඹීමට පත්වන අය අසමත් වන අතර නොසෙලවී සිටින අය සමත් වෙයි. ඔබට එවන් පාලන බලය තිබෙනවාද? දැන් ඔබ, මෙය සිසු වෙගයකින් පුහුණු විය යුතුයි. කැලඹීම කෙතරම් තිබෙයිද, එයට අනුව, ඔබගේ ස්ථිතික උපරිම ලෙස සාමකාමී වෙයි. සාගරයක් පිටතින් ශබ්දයෙන් පිරී ඇතත් අභ්‍යන්තරයේ උපරිම ලෙස සාමකාමී වන අයුරින් - ඔබට එවන් පුහුණුවක් තිබිය යුතුයි. පාලන බලය තිබෙන අයට පමණයි ලෝකය පාලනය කළ හැකි වන්නේ. තමන්ව පාලනය කිරීමට නොහැකි අය, ලෝකය පාලනය කරන්නේ කෙසේද? ඔබට අසුරා ගැනීමේ බලය අවශ්‍යයි. එක තත්පරයකදී ව්‍යාප්තියෙන් සාරයට යන්න. එමෙන්ම තත්පරයකදී සාරයෙන් ව්‍යාප්තියට යන්න. ආශ්වර්යමත් ක්‍රීඩාව මෙයයි.

6. අතීන්ද්‍රීය සුබයේ ඔංචිල්ලාවේ නොකඩවා පැද්දෙන්න ඔය සියලුම ජීවත්ම සතුටින් පැද්දෙන ආකාරය දකින විට, ජීවත්ම, අසතුටු බවින් සතුටට පත් වෙයි. ඔබගේ දෑස්, ඔබගේ මුව, ඔබගේ මුහුණ, සියලුලෙක් සතුට ලබා දෙන්න. එවන් සතුට පිරිනමන්නන් වන්න. එවන් සතුට ලබා දෙන්නන්ට, තම සිතිවිලි වලින්වත් දුක් රැළී අත්විඳිය නොහැක.

වරදානය: මනස සහ බුද්ධිය ඒකාග්‍රතාවයට පත් කිරීමෙන්, ඔබ සම්පූර්ණ සාර්ථකත්වය අත්කරගන්නා, නිරන්තරයෙන් බලවත් ජීවයක් වේවා.
පූර්ණ සාර්ථකත්වය ලබාගැනීමට නම්, ඔබගේ ඒකාග්‍රතාවයේ බලය වැඩි කරගන්න. මෙම

ඒකාග්‍රතාවයේ බලය, ඔබව පහසුවෙන් බාධක වලින් නිදහස් කරයි. වෙහෙස වී වැඩ කිරීමට අවශ්‍යතාවයක් නොමැති වෙයි. එක් පියා හැර වෙනත් කිසිවෙකු නැත මෙහි පහසු අත්දැකීමක් ඇතිවන අතර ඔබගේ ස්ථිතිය පහසුවෙන් නියත සහ ස්ථාවර වෙයි. සියලු දෙනා කෙරෙහි සෙත සැලසීමේ ආකල්පයක් සහ සහෝදරත්වයේ දැක්මක් තිබෙයි. කෙසේවෙතත්, එක්තැන් කරගැනීමට නම්, ඔබගේ මනස සහ බුද්ධිය නිරතුරුවම ඔබගේ අණ යටතේ ක්‍රියා කරන පරිදි බොහෝ ශක්තිමත් වන්න. ඔබගේ සිහිනෙන් පවා, තත්පරයකටවත් කැලඹීමක් නොතිබිය යුතුයි.

පාඨය:

නෙළුම් මලක් සේ නොබැඳෙන්න, එවිට ඔබ දෙවියන්ගේ සෙනෙහස ලැබීමට සුදුස්සෙක් වෙයි.

***** ඔම ගාන්ති *****